

නිමැවුමේ ස්වභාවය

කුඩා අවධියේ සිටම ඉතිරිකිරීමේ පුරුද්ද හුරු කරමින් දරුවන් හට පැහැබර අනාගතයක් උදාකර දීම ඉලක්ක කර ගනිමින් හඳුන්වා දුන් ඉතුරුම් ගිණුමකි.

ගනුදෙනුකරුට ලැබෙන ප්‍රතිලාභ

- සාමාන්‍ය ඉතුරුම් ගිණුමට වඩා වැඩි 1% බෝනස් පොලියක්.
(නවතම පොලී අනුපාත පිළිබඳ දැනගැනීම සඳහා,
<https://www.peoplesbank.lk/interest-rates/> වෙබ් අඩවිය වෙත පිවිසෙන්න)
- වර්ධනය වන ගිණුමේ ශේෂය මත සිසු උදාන ගිණුම් හිමියන් වෙත හිමිවන අධ්‍යාපනික වටිනාකමකින් යුතු ත්‍යාග හෝ ගිණුමට බැර කරනු ලබන මුදල් ත්‍යාග වට්ටර .
(වැඩිදුර තොරතුරු සඳහා <https://www.peoplesbank.lk> වෙබ් අඩවිය වෙත පිවිසෙන්න)
- 5 වසර සිසු දරු දැරියන් සඳහා නොමිලේ පවත්වනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ වැඩසටහන්.
- 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරු දැරියන් සඳහා විශේෂ ඇගයීම්.
- 5 වසර, අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ අ.පො.ස.උසස් පෙළ විශිෂ්ඨ දක්ෂතා දක්වන දරු දැරියන් ඇගයීම සඳහා ත්‍යාග සහ ගිණුමට බැර කරනු ලබන මුදල් ත්‍යාග වට්ටර.

ආරම්භක තැන්පතු හා ගාස්තු

- සිසු උදාන ගිණුමක් අලුතින් විවෘත කිරීමේදී රු.250/- ක මූලික තැන්පතුවක් ගිණුම වෙත බැංකුව විසින් පිරිනමනු ලබයි.
- ගිණුමට අදාළ බදු, සේවා සහ අනෙකුත් ගාස්තු පිළිබඳ දැනගැනීම සඳහා බැංකුවේ නිල වෙබ් අඩවිය පරිශීලනය කරන්න.

සුදුසුකම්

- වයස අවුරුදු 6 - 18 අතර ශ්‍රී ලාංකික පුරවැසි දරු දැරියන් සඳහා සිසු උදාන ගිණුම විවෘත කළ හැකිය.
- මව/ පියා හෝ භාරකරු විසින් දරුවාගේ නමින් සිසු උදාන ගිණුම් විවෘත කළයුතු වේ.

ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර.

- සිසු උදාන ගිණුමක් විවෘත කිරීම සඳහා බැංකුව නිකුත් කරනු ලබන නිත්‍ය මැන්ඩේට්පත නිවැරදිව සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.
 - දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපත.
 - මව / පියා හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත.(NIC)
 - වලංගු ගමන් බලපත්‍රයේ පිටපත.(ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් විය යුතුය.)
 - වලංගු රියදුරු බලපත්‍රයේ පිටපත.(ජාතික හැඳුනුම්පත හෝ වලංගු ගමන් බලපත්‍රය නොමැති අවස්ථාවක මෙය භාවිත කළහැකි නමුත් එහි ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් විය යුතුය.)
 - ලිපිනය තහවුරු කිරීමේ ලියවිලි.(මැන්ඩේට්පතෙහි සඳහන් කරනු ලබන ලිපිනය උප්පැන්න සහතිකයේ සඳහන් ලිපිනයට වෙනස් වන්නේ නම් පමණක් මෙය ඉදිරිපත් කළ යුතුය)

ප්‍රධාන නියම සහ කොන්දේසි.

- ගිණුමට අදාළ සියලු නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම සඳහා ගිණුම විවෘත කිරීමේ මැන්ඩේට්පත පරිශීලනය කරන්න.
- සිසු උදාන ගිණුම් හිමියාගේ වයස අවු: 18 සම්පූර්ණ වීමත් සමඟම එය YES ගිණුමක් බවට පරිවර්ථනය වේ.(එහිදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු නවතම තොරතුරු ගිණුම වෙත ඇතුළත් කිරීම සඳහා ගිණුම් හිමියා විසින් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.)
- ශිෂ්‍යාධාර , අධ්‍යාපනික හෝ වෛද්‍යමය හේතූන් හැර සිසු උදාන ගිණුම් හිමියාට වයස අවු: 18 සම්පූර්ණ වනතුරු මෙම ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට හෝ ගිණුම වැසීමට අවස්ථාව සලසා නොදේ.

මීට අදාළ නවතම තොරතුරු දැනගැනීමට ඔබට ආසන්න මහජන බැංකු ශාඛාව අමතා හෝ මහජන බැංකු නිල වෙබ් පිටුව වෙත පිවිසෙන්න.<https://www.peoplesbank.lk/>